

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
 පරාසයේ මාකාණ කல்විත් තිணைකකුල
 Sabaragamuwa Provincial Department of Education

පළමු වාර පරීක්ෂණය - 2018

6 ශ්‍රේණිය

முதலாம் தவணைப் பரீட்சை - 2018

தரம் 6

First Term Test - 2018

Grade 6

ගණිතය **I, II**
Mathematics I, II

පැය දෙකයි
Two hours

II පත්‍රය

- ප්‍රශ්න 5 කට පමණක් පිළිතුරු සපයන්න.

01. a. 74291852

- i. ඉහත සංඛ්‍යාව කලාප වලට වෙන්කර ලියන්න. (ල. 3)
- ii. එහි සංඛ්‍යා නාමය ලියන්න. (ල. 3)

b. දහ සි ද එ
 4 2 1

- i. මෙම සංඛ්‍යාවේ ඒකස්ථානයේ සිට දහස්ථානය තෙක් ඉලක්කම් ඇත්තේ එක්තරා රටාවකටය. ඒ අනුව දහස්ථානයට සුදුසු ඉලක්කම ලියන්න. (ල. 4)

ii. $\begin{matrix} A & B & C \\ 3 & 5 & 6 \\ \hline \end{matrix}$

ඉලක්කම් 3 ක සංඛ්‍යාවක් මෙහි දැක්වේ.
 එහි A හා C ඉලක්කම් පමණක් මාරුකළ විට
 ලැබෙන සංඛ්‍යාව හිස්තැන මත ලියන්න.
 දෙවන සංඛ්‍යාවේ 6 න් නිරූපණය වනතේ පළමු
 සංඛ්‍යාවේ 6 න් දැක්වෙන අගය මෙන් කී ගුණයක්ද

(ල. 2)

02. i.
$$\begin{array}{r} 4752 \\ - 618 \\ \hline \hline \end{array}$$


අඩු කරන්න. (ල. 3)

ii.
$$\begin{array}{r} 513 \\ \times 23 \\ \hline 153 \square \\ 10 \square 6 \\ \hline 11 \square 9 \square \end{array}$$

ඉහත ගුණකිරීමේ හිස්තැන් පුරවන්න. (ල. 3)

iii.
$$\begin{array}{r} 1\ 0\ 2\ 1 \\ +\ 3\ 0\ 1\ 4 \\ \hline \hline \end{array}$$
 මෙහි එකතුව ලෙස ලැබෙන සංඛ්‍යාව සනක රාමුවකින් දක්වන්න (ල. 4)

iv.
$$\begin{array}{r} 318 + 36 \\ 3\ 1\ 8 \\ 3\ 6 \\ \hline \hline 6\ 7\ 8 \end{array}$$
 අවිනි සංඛ්‍යා 2 ක එකතුව ලබාගත් ආකාරය මෙහි දක්වේ. එහි වරදට හේතුව කුමක්ද? (ල. 2)



ඉහත සංඛ්‍යා රේඛාවේ නිරූපණය කර ඇති සංඛ්‍යා ලියන්න.
 A -
 B -
 C - (ල. 3)

ii. ඉහත සංඛ්‍යා යොදා ගෙන < හෝ > භාවිතයෙන් අසමානතා 3 ක් ලියන්න.

 (ල. 3)

iii. එක්තරා දිනක නගර කීපයක උෂ්ණත්වය පහත දක්වේ

නගරය	උෂ්ණත්වය
A	6 ⁰ C
C	10 ⁰ C

මෙම උෂ්ණත්ව අගයන් සුදුසු සංඛ්‍යා රේඛාවක දක්වන්න. (ල. 3)

iv. -6 හා -1 අතර ඇති නිඛිල ගණනක්
 -1 හා 4 අතර ඇති නිඛිල ගණනක් අතර සම්බන්ධය කුමක්ද? (ල. 3)